

ආයතනයේ නම : රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

පාර්ලිමේන්තු ප්‍රකාශනමාලා අංක : 318

පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් සභාගත කරන ලද වාර්තා සම්බන්ධයෙන් ස්ථාවර නියෝග අංක 119(4) යටතේ ගරු අමාත්‍යවරයාගේ නිරීක්ෂණ හා ගනු ලබන පියවර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම.

නிறுவනத்தின் பெயர் : அரசிறைக் கொள்கைத் திணைக்களம்

பாராளுமன்ற வெளியீட்டுத் : 318
தொடர் இலக்கம்

பாராளுமன்றத்தின் அரசு கணக்குக் குழுவினால் முன்வைக்கப்பட்ட அறிக்கை தொடர்பாக நிலையியற் கட்டளை இலக்கம் 119 (4) இன் கீழ் கௌரவ அமைச்சரின் அவதானிப்புக்களும் மற்றும் அது தொடர்பாக எடுக்கப்படும் நடவடிக்கைகளும் பாராளுமன்றத்திற்கு சமர்ப்பித்தல்

Name of the Institution : Department of Fiscal Policy

Parliamentary Series : 318

Submission of observations of Hon. Minister and steps taken with regard to the reports tabled by the Committee on Public Accounts in terms of Standing Order No. 119(4)



මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය
நிதி, திட்டமிடல் மற்றும் பொருளாதார அபிவிருத்தி அமைச்சு
MINISTRY OF FINANCE, PLANNING AND ECONOMIC DEVELOPMENT

මහලේකම් කාර්යාලය, කොළඹ 01,
ශ්‍රී ලංකාව.

செயலகம், கொழும்பு 01,
இலங்கை.

The Secretariat, Colombo 01,
Sri Lanka.

කාර්යාලය } 011 -2484500
 அலுவலகம் } 011- 2484600
 Office } 011- 2484700

ෆැක්ස් }
 தொலை நகல் } 011- 2449823
 Fax }

වෙබ් අඩවිය }
 இணைய தளம் } www.treasury.gov.lk
 Website }

මගේ අංකය }
 எனது இல } MF06/10//PS/318
 My No }

ඔබේ අංකය }
 உமது இல }
 Your No }

දිනය }
 திகதி } 2026.02.23
 Date }

Through Hon. Leader of the House of Parliament
 Hon. Speaker of Parliament
 The Parliament of Sri Lanka
 Sri Jayewardenepura Kotte

Tabling in Parliament the observations and actions taken by the Minister in charge of Finance regarding the reports presented by the Committee on Public Accounts (Report prepared by the Committee on the scheme implemented from 01 May 2022 to 15 September 2023 related to the granting of licenses for the import of fully electric vehicles to Sri Lankans employed abroad based on foreign remittance (Parliamentary Series No. 318)

In this regard, the report prepared by the Public Accounts Committee based on the investigation into the scheme implemented from 01st May 2022 to 15th September 2023 regarding the granting of licenses for the import of full electric vehicles for Sri Lankans employed abroad based on foreign remittances, which was examined by the Public Accounts Committee during the first session of the Tenth Parliament, is contained in Parliamentary Series No. 318. Out of which, I hereby submit the report including the steps taken/ current status regarding the implementation of the observations/ orders/ recommendations related to the Department of Fiscal Policy under the Ministry of Finance, Planning and Economic Development.

Taking into account the recommendations of the Public Accounts Committee, the Department of Fiscal Policy has formulated a suitable mechanism to recover the tax due to the government on vehicles imported under this scheme and not registered with the Department of Motor Traffic within the time frame as per the license conditions, and has obtained the permission of the Attorney General for this purpose and has instructed the Sri Lanka Customs and the Department of Motor Traffic to recover the luxury tax exemption for motor vehicles that were given to license holders who failed to register their vehicles before 30th September 2024 and, I would like to draw the attention of the Hon. Parliament to the fact that an amount of Rs. 60.5 million has been recovered from vehicles registered after 13th August 2025, as at 13.02.2026.

Sgd
Anura Kumara Dissanayake
Minister of Finance, Planning and Economic Development

Name of the Department : **Department of Fiscal Policy**

Parliamentary Series Number : **318**

Submission of observations and steps taken with regard to the reports presented to the Parliament by the Committee on Public Accounts in terms of the Standing Order No.119 (4)

Shortcomings identified by the Committee	Action taken by the Institution to rectify the shortcomings /current status
Formulate a suitable mechanism to recover the tax due to the government for vehicles imported under this scheme but not registered with the Department of Motor Traffic within the timeframe as per the conditions of the permit and to take steps to recover the relevant tax.	1. Legal clearance from the Attorney General was obtained through a letter dated August 04, 2025 to recover the Luxury Tax on Motor Vehicle. (Annexure I) 2. Accordingly, Sri Lanka Customs (SLC) and Department of Motor Traffic (DMT) were instructed via the Department of Fiscal Policy letters dated August 13, 2025, September 02, 2025 and November 13, 2025 to recover the Luxury Tax on Motor Vehicle concessions granted to permit holders who failed to register their vehicles before the stipulated deadline of September 30, 2024. (Annexure II) 3. SLC & DMT reported the following status of vehicles imported under the Scheme: • Number of vehicles released by SLC (from February 10, 2023 to September 30, 2024): 921 • Number of vehicles registered within the stipulated timeframe: 643 • Number of vehicles unregistered as at September 30, 2024: 278 • Number of vehicles registered after September 30, 2024, based on affidavits (as at 13.08.2025): 180 • Number of vehicles registered after 13.08.2025: 05 • Number of vehicles unregistered as at 16.01.2026: 93 4. Accordingly, DMT and SLC have identified two separate lists (as at 09.02.2026) from which the Luxury Motor Vehicle Tax (LTMV) is required to be recovered, namely: (i) Ninety-three (93) unregistered vehicles; and (ii) One hundred and eighty (180) vehicles registered on the basis of affidavits. 5. DMT has issued separate notices to the above 4(i) and 4(ii) on 09.02.2026 as follows: (a) to vehicles under category 4(i), requiring registration within a period of 14 days upon payment of the relevant taxes and fees; and (b) to vehicles under category 4(ii), requiring payment of the due taxes within a period of 14 days. (Annexure III)

	6. Further, as reported by Sri Lanka Customs in its letter dated November 04, 2025, one hundred and seventy-nine (179) Letters of Demand have been issued to permit holders who registered their vehicles on the basis of affidavits. 7. Sri Lanka Customs has also issued eighty (80) demand notices on 12.02.2026 to permit holders who have not paid the short-levied LTMV. As at 13.02.2026, SLC has collected a sum of Rs. 60.5 million from 24 vehicles registered after August 13, 2025 (Annexure IV).
--	---

I kindly submit the above information regarding the measures taken and observations regarding the reports submitted by the Committee on Public Accounts under Standing Order No. 119(4) in relation to the Department of Fiscal Policy, for Parliamentary Series No. 318.

Sgd.

Director General

Department of Fiscal Policy

මගේ අංකය
எனது இல.
My No.

E/248/2025

தகவ.அංකය
அஞ்சல் பெட்டி
P.O. Box No. 502

ඔබේ අංකය
உமது இல.
Your No.

FP/RVN/15/02/01 (Policy) Temp

කොළඹ 12.
கொழும்பு 12.
Colombo 12.

දුරකථන අංක
தொலைபேசி இல.
Telephone Nos.

2147888
2433967
2320800
2327919
2149001(2)

නීතිපති දෙපාර්තමේන්තුව
சட்டமா அதிபர் திணைக்களம்
ATTORNEY - GENERAL'S DEPARTMENT

04.08.2025

ඉලෙක්ට්‍රොනික් තැපෑල
மின் அஞ்சல்
E-mail

administration@attorneygeneral.gov.lk

ෆැක්ස්
தொலைநகல்
Fax

2436421

Director General,
Ministry of Finance, Planning and Economic Development,
Department of Fiscal Policy,
The Secretariat,
Colombo 01

Applicability of the luxury tax on Motor vehicles to the vehicles imported under the Scheme for granting permits to import fully Electric Vehicles for Sri Lankans employed abroad.

I write with reference to your letter dated 15 July 2025 and the consultation held with your officers on 28 July 2025.

Under the scheme for granting permits to import fully electric vehicles for Sri Lankans employed abroad, you raised concerns that certain vehicles had not been registered before the stipulated registration deadline. Accordingly, you have sought our advice on whether the Luxury Tax on Motor Vehicles, as prescribed under Gazette Notification bearing No. 2318/58 dated 10 February 2023, as subsequently amended by Gazette Notification No. 2368/24 dated 24 January 2024, could be recovered in respect of vehicles released by Sri Lanka Customs during the period from February 2023 to 30 September 2024.

Gazette Notification bearing No. 2368/58 as amended as aforesaid stipulates that, in order to be eligible for the concession from the Luxury Tax on Motor Vehicles (LMTC), vehicles must be registered with the Department of Motor Traffic on or before 30 September 2024.

You have pointed out in your letter that the aforesaid Gazette Notification bearing No. 2368/24 was submitted to Parliament for approval but was not approved due to the dissolution of Parliament on 24 September 2024, and even thereafter the said Gazette notification has not been submitted to Parliament for its approval. In terms of Section 51(3) of the Finance Act, every regulation made by the Minister shall, as soon as practicable after its publication in the Gazette, be presented before Parliament for approval, and any regulation not so approved shall be deemed rescinded as of the date of disapproval, without prejudice to anything lawfully done thereunder.

The validity of provisions published by way of a Gazette notification that has not been presented to parliament as required under a particular Act has been gone into by the Supreme

Court in the cases of *Podi Appuhamy v. GA Kegalle* 70 NLR 544 and *Eleperuma and Sons v. GA Galle* 70 NLR 549. Whilst in the previous case the Court held that presenting such Gazette notification and obtaining approval was not mandatory for its validity, in the other case the Court had taken the view that presenting such Gazette Notification and obtaining the approval of Parliament is mandatory.

In this instance, the extensions of the deadlines as stipulated in the Gazette bearing No 2368/24 have been relied upon and the permit holders have acted upon the deadlines contained in it.

Therefore, I am of the view that you could act in terms of the deadlines contained therein and recover the luxury tax from permit holders who have not registered the motor vehicles imported by them prior to 30/09/2024



Madusha Thanippuliarachchi
State Counsel

Sgd/ Viraj Dayaratne, PC
Solicitor General
for Attorney General



මහලේකම් කාර්යාලය, කොළඹ 01
செயலகம், கொழும்பு 01
The Secretariat, Colombo 01

இலா பரிபந்தி டேபார்ட்மென்டுவ
றைக் கொள்கைத் திணைக்களம்
Department of Fiscal Policy

இருள், ஐம்சமிபாடன ஸஹ ஈர்பீக ஸ்ஹர்ஹன ஈமஹம்ம
நிதி, திட்டமிடல் மற்றும் பொருளாதார அபிவிருத்தி அமைச்சு
Ministry of Finance, Planning and Economic Development

මගේ අංකය. } FP/RVN/15/02/01 (Policy)- Temp
எனது இல. }
My No. }

ඔබේ අංකය
உமது இல.
Your No. }

දිනය } 13.08.2025
திகதி }
Date }

VERY URGENT

Director General
Sri Lanka Customs

Recovery of Luxury Tax on Motor Vehicles from Permit Holders Who Failed to Register Vehicles Before the Stipulated Deadline under the Scheme for Granting Permits to Import Fully Electric Vehicles for Sri Lankans Employed Abroad

This is with reference to the meeting held on June 5, 2025, and your letter No. CUS/HRM/பொ/2022 dated July 24, 2025, on the above matter.

02. As decided at the meeting held on June 5, 2025, the Attorney General's opinion was sought regarding the recovery of the Luxury Tax on Motor Vehicles from permit holders who failed to register their vehicles before the stipulated deadline. According to the opinion of the Attorney General, action could be taken in terms of the deadlines stipulated, and the Luxury Tax could be recovered from permit holders who have not registered the motor vehicles imported by them prior to September 30, 2024.

03. You are therefore kindly requested to recover the Luxury Tax from those permit holders who failed to comply with the stipulated deadline, as per Gazette Notification No. 2368/24, by obtaining the required information from the Commissioner General of the Department of Motor Traffic. Furthermore, you are kindly requested to submit a report on the progress of the Luxury Tax recovery on or before August 31, 2025, to enable us to update the Committee on Public Accounts.

04. As you are aware, the list obtained from you of the Luxury Tax exemptions granted under the "Scheme for Granting Permits to Import Fully Electric Vehicles for Sri Lankans Employed Abroad – 2023–2024" has been published on the website of the Ministry of Finance, Planning and Economic Development (a copy is attached as Annexure I).

දුරකථන අංකය
தொலைபேசி
Telephone

අධ්‍යක්ෂ ජනරාල්
பணிப்பாளர் நாயகம்
Director General

කාර්යාලය
அலுவலகம்
Office

011-2484648

ලැයිස්
தொலைநகல்
Fax

011-2333482

විද්‍යුත් තැපෑල
மின்தகவல்
Email

dgfp@fpd.treasury.gov.lk

වෙබ් අඩවිය
இணையம்
Website

www.treasury.gov.lk

After recovering the Luxury Tax from the permit holders, the list should be revised and updated on the website. Therefore, you are kindly requested to send us the updated list for publication at your earliest convenience.



Dr. Kapila Senanayake
Director General

Copies:

- i. Secretary, Ministry of Transport, Highways, Ports and Civil Aviation – F.y.i & n.a. pls
- ii. Secretary, Ministry of Foreign Affairs, Foreign Employment and Tourism – F.y.i. pls
- iii. Commissioner General, Department of Motor Traffic - F.y.i & n.a. pls
- iv. Controller General, Department of Imports and Exports Control - F.y.i. pls
- v. Director General, Department of Trade and Investment Policy – F.y.i. pls
- vi. Additional Director General, Department of Legal Affairs – F.y.i. pls
- vii. Chief Financial Officer, Ministry of Finance, Planning and Economic Development – F.y.i. pls
- viii. Chief Financial Officer, Sri Lanka Customs – F.y.i & n.a. pls

o/c

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
அரசிறைக் கொள்கைத் திணைக்களம்
Department of Fiscal Policy

ලේකම් කාර්යාලය, කොළඹ 01.
செயலகம், கொழும்பு 01
The Secretariat, Colombo 01

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය
நிதி, கொள்கை வகுத்தல் மற்றும் பொருளாதார அபிவிருத்தி அமைச்சு
Ministry of Finance, Planning and Economic Development

මගේ අංකය } FP/RVN/15/02/01 (Policy)-Temp
எனது இல. }
My No. }

ඔබේ අංකය }
உமது இல. }
Your No. }

දිනය } 2025.09.02
திகதி }
Date }

කොමසාරිස් ජනරාල්


මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්

විදේශගත ශ්‍රමිකයන් සඳහා පූර්ණ විද්‍යුත් වාහන මෙරටට ආනයනය කිරීම සඳහා කම්කරු අමාත්‍යාංශය විසින් දියත් කරන ලද බලපත්‍ර යෝජනා ක්‍රමය යටතේ මෙරටට ආනයනය කරන ලද 2024 සැප්තැම්බර් 30 දිනට පෙර ලියාපදිංචි නොකරන ලද විද්‍යුත් වාහන වලින් සුබෝපහෝගී බදු අයකර ගැනීම

උක්ත මැයෙන් මා ඇමතු ඔබගේ අංක DMT/H/NRCV/1/13 හා 2025.08.21 දිනැති ලිපිය හා බැඳේ.

02. එම ලිපිය මගින් විමසා සිටින 2025.08.13 දිනෙන් පසුව උක්ත යෝජනා ක්‍රමය යටතේ මෙරටට ආනයනය කරන ලද විද්‍යුත් වාහනවල සුබෝපහෝගී බද්ද ශ්‍රී ලංකා රේගුව මගින් අය කිරීමෙන් පසුව වාහන ලියාපදිංචිය සිදු කළ යුතු බව කාරුණිකව දන්වා සිටිමි.

ආචාර්ය එම්. කේ. සී. සේනානායක
අධ්‍යක්ෂ ජනරාල්



- පිටපත : 1. ලේකම්, විදේශ කටයුතු, විදේශ රැකියා, සහ සංචාරක අමාත්‍යාංශය - කා. දැ. ස.
2. අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා රේගුව - කා. දැ. ස.
3. ප්‍රධාන මූල්‍ය නිලධාරී, ශ්‍රී ලංකා රේගුව - කා. දැ. ස.



රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
அரசிணைக் கொள்கைத் திணைக்களம்
Department of Fiscal Policy

මහලේකම් කාර්යාලය, කොළඹ 01
செயலகம், கொழும்பு 01
The Secretariat, Colombo 01

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය
நிதி, திட்டமிடல் மற்றும் பொருளாதார அபிவிருத்தி அமைச்சு
Ministry of Finance, Planning and Economic Development

මගේ අංකය. }
எனது இல. } FP/RVN/15/02/01(Policy)- Temp
My No. }

ඔබගේ අංකය }
உமது இல. }
Your No. }

දිනය }
திகதி } 13.11.2025
Date }

Director General
Sri Lanka Customs

Commissioner General
Department of Motor Traffic

Recovery Of Luxury Tax on Motor Vehicles from Permit Holders Who Failed to Register Vehicles Before the Stipulated Deadline Under the Scheme for Granting Permits to Import Fully Electric Vehicles for Sri Lankans Employed Aboard

This has reference to my letter of even number dated August 13, 2025, and the Sri Lanka Customs letter No. CUS/FED/Admin/02/16/2025 dated November 4, 2025 on the above (a copy is attached).

02. As per the above mentioned letter from Sri Lanka Customs, only the primary recovery process (Issuance of Letters of Demand) has been carried out for the permit holders who registered their vehicles through an affidavit and Letters of Demand have been issued to 179 such cases.

03. However, according to earlier data, nearly 921 vehicles have been cleared from Customs, and as of September 30, 2024, around 643 vehicles have been registered at the Department of Motor Traffic (DMT). The remaining permit holders who were granted the Luxury Tax concession should also be informed accordingly, and after recovering the applicable Luxury Tax, the registration process should be carried out immediately.

04. It appears that Department of Motor Traffic (DMT) and Sri Lanka Customs have identified and issued Letters of Demand only to the permit holders who registered their vehicles after September 30, 2024, by submitting an affidavit.

05. Therefore, you are kindly requested to proceed as directed by the Committee on Public Accounts to identify the unregistered vehicles under this scheme and recovery Luxury tax.

06. Further, you are kindly requested to obtain all relevant details from the Department of Motor Traffic, including the chassis numbers of the vehicles registered before September 30, 2024, during the period from February 2025 to August 13, 2025, and after August 13, 2025. The data should be cross-checked with the total number of vehicles released from Customs, and the information on the identified permit holders (including chassis numbers) from whom the Luxury Tax should be recovered, along with a summary of the amounts already recovered, should be submitted to us at your earliest.

07. You are further requested to take all necessary measures to ensure the prompt recovery of the Luxury Tax concession granted, and to confirm that appropriate follow-up actions are undertaken without delay.



Dr. M. K. C. Senanayake
Director General



Copy:

1. Secretary, Ministry of Transport, Highways and Urban Development



DMT/H/E/01/855

2026.02.11

අධ්‍යක්ෂ ජනරාල්
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

ශ්‍රී ලාංකිකයන් සඳහා පූර්ණ විදුලි වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය යටතේ ආනයනය කරන ලද නමුත් නියමිත කාලසීමාවට පෙර වාහන ලියාපදිංචි කිරීමට අපොහොසත් වූ බලපත්‍රලාභීන්ගෙන් සුබෝපහෝගී වාහන බද්ධ අයකිරීම

උක්ත කරුණ සම්බන්ධයෙන් 2025.02.09 වන දින මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී පවත්වන ලද සාකච්ඡාව හා බැඳේ.

02. එහි දී ගනු ලැබූ තීරණ අනුව නියමිත කාලසීමාවට පෙර වාහන ලියාපදිංචි කිරීමට අපොහොසත් වූ බලපත්‍රලාභීන්ගෙන් සුබෝපහෝගී වාහන බද්ධ අයකිරීම සඳහා අදාළ පුද්ගලයින් දැනුවත් කරමින් 2025.02.10 වන දින ඊට අදාළ ලිපි යොමු කළ බව කාරුණිකව දන්වමි.

03. එම යොමු කළ ලිපි වල පිටපත් කිහිපයක් මේ සමඟ අමුණා ඇති බව වැඩිදුරටත් දන්වමි.

කේ.පී.ඒන්.ටී.ඒන්.දේවප්‍රිය
අතිරේක කොමසාරිස් ජනරාල්
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වෙනුවට



DMT/HNRCV/2/13/2026

2026.02.07

M/s. Swiss Essence (Pvt) Ltd
 No 65, Gothami Lane
 Colombo 08.

මහත්වයාණෙනි/ මහත්මියණි

වැසි අංකය : WBY82FK060CP59661

මෝටර් රථ වර්ගය : BMW

ලියාපදිංචි අංකය : CN - 2050

මෝටර් රථයට අදාළ සුබෝපහෝගි බදු මුදල් අයකර ගැනීම

- එවකට පැවති කම්කරු හා විදේශ සේවා අමාත්‍යාංශය මගින් අංක MEF/DEV/HOB/03/VOI-II සහ 2023.08.31 දිනැති කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශ චක්‍රලේඛ අංක 02/2022 අනුව නිකුත් කර ඇති ආනයන බලපත්‍රයක් යටතේ ඉහත වැසි අංකය දරණ මෝටර් රථය ආනයනය කර ඇත.
- එම මෝටර් රථය ශ්‍රී ලංකා රේගුව මගින් නිෂ්කාෂණය කිරීමේදී අංක 2318/53 හා 2023.02.10, අංක 2334 හා 2023.05.31 සහ අංක 2368/24 හා 2024.01.21 දිනැති ගැසට් පත්‍රවල පළකර ඇති නියෝග මගින් සංශෝධිත 2018 අංක 35 දරණ මුදල් පනතින් ප්‍රතිපාදන ප්‍රකාරව රේගු ගාස්තු සුබෝපහෝගි බදු අය කිරීමකින් තොරව නිදහස් කර ඇත. කෙසේ වෙතත් 2024.09.30 දිනට පෙර මෝටර් රථය ලියාපදිංචි කර ගැනීමට කටයුතු කරන ලෙස ආනයන බලපත්‍ර කොන්දේසි ලෙස සටහන් කර ඇත. නමුත් එදිනට පෙර මෙම මෝටර් රථය ලියාපදිංචි කර ගැනීම සඳහා කටයුතු කර නොමැත.
- මෙම මෝටර් රථ ලියාපදිංචිය සම්බන්ධව පසුව ගන්නා ලද තීරණ අනුව ආනයන බලපත්‍ර හිමියා, මෝටර් රථය ආනයනය කිරීමට කටයුතු කර ඇති පහසුකම් සපයන ආනයනය හා පැවරීමක් සිදු කර ඇතිනම්, එම පැවරුම් ලාභියා යන අය විසින් ලබා දී ඇති දිවුරුම් ප්‍රකාශ අනුව මෝටර් රථය ලියාපදිංචි කිරීමට කටයුතු කර ඇත.
- ඉහත අංක දරණ මෝටර් රථය ලියාපදිංචි කිරීමේදී ඔබ විසින් ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශය අනුව මෝටර් රථය මිලදී ගත් ආයතනය හෝ ආනයන කරු දැනුවත් කර රජය විසින් තීරණය කරනු ලබන සුබෝපහෝගි බදු මුදල් ඇතුළුව සියලුම බදු මුදල් සහ හෝ ප්‍රමාද ගාස්තු සහ හෝ අධිකාර ආදි සියළු මුදල් එලෙස නියම කල විනාම නියම කරනු ලබන ආයතනයක් වෙත මෝටර් රථය ආනයන පහසුකම් සලසා ඇති ආයතනය හරහා ගෙවීමට කටයුතු කරනු ලබන බවට ඔබ විසින් ප්‍රකාශ කර දිවුරුම් දී හෝ/ ප්‍රතිඥා දී ඇත.



DMT/H/NRCV/2/13/2026

2026.02. ෨

MANOJ NISHAN RAJAPAKSE SENANAYAKE
NO 263/A/03, JAYA MW, WALGAMA
WELMILLA JUNCTION BANDARAGAMA

මහත්මයාණෙනි / මහත්මියණි

වැසි අංකය : LRW3F7FS9RC159752

මෝටර් රථයට අදාළ සුබෝපහෝගී බදු මුදල් ශ්‍රී ලංකා රේගුව වෙත ගෙවීමෙන් පසුව ලියාපදිංචි කිරීම


1. එවකට පැවති කම්කරු හා විදේශ සේවා අමාත්‍යාංශය මගින් අංක MEF/DEV/HOB/03/VOI-II සහ 2023.08.31 දිනැති කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශ චක්‍රලේඛ අංක 02/2022 අනුව නිකුත් කර ඇති ආනයන බලපත්‍රයක් යටතේ ඉහත වැසි අංකය දරණ මෝටර් රථය ආනයනය කර ඇත.
2. ආනයන බලපත්‍ර කොන්දේසි අනුව, 2024.09.30 දිනට පෙර එම මෝටර් රථය ලියාපදිංචි කරගත යුතු වූයේ, එදිනට පෙර මෝටර් රථය ලියාපදිංචි කර ගැනීම සඳහා කටයුතු කර නොමැත.
3. මෙම මෝටර් රථය ලියාපදිංචි කිරීම සඳහා 2018 අංක 35 දරණ මුදල් පනතේ ප්‍රතිපාදන හා ඒ යටතේ ප්‍රකාශිත නියෝගවල ප්‍රතිපාදන ප්‍රකාරව සුබෝපහෝගී බදු මුදල් ඇතුළුව සියලුම බදු මුදල් සහ ප්‍රමාද ගාස්තු සහ හෝ අධිකාර ඇතුළු සියලු මුදල් ශ්‍රී ලංකා රේගුව වෙත ගෙවීමට කටයුතු කළ යුතු අතර, එම මෝටර් රථය ලියාපදිංචි කිරීමේදී ලියාපදිංචි ගාස්තු හා ප්‍රමාද ගාස්තු සමග නව ලියාපදිංචිය සඳහා අවශ්‍ය සියලුම ලිපි ලේඛන ඉදිරිපත් කළ යුතුය.
4. ඉහත 03 වගන්තිය ප්‍රකාරව කටයුතු කර අදාළ මෝටර් රථය ලියාපදිංචිය සඳහා මෙම ලිපියේ දින සිට දින 14ක් ඇතුළත අවශ්‍ය සියලු ලිපිලේඛන ඉදිරිපත් කරන ලෙස කාරුණිකව දන්වා සිටිමි.
5. එමෙන්ම, ඉහත ලබා දී ඇති උපදෙස් පරිදි මෝටර් රථය ලියාපදිංචිය සඳහා පියවර නොගන්නේ නම්, ඒ සම්බන්ධව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවද වැඩිදුරටත් දන්වමි.

කමල් අමරසිංහ

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්

රාජ්‍ය කොට්ඨාස - රාජ්‍ය මෝටර් රථ සේවා කොට්ඨාසය, ඉන්ද්‍ර මහාල පුරාණ					
පොදුකරු/පාලක Commissioner General	0112690129	අතිරේක පාලක Additional Commissioner	0113071508	පරිපාලන නිලධාරී Administrative Officer	0112690129
දුරකථන/දුරකථන Telephone	0112690129	දුරකථන/දුරකථන Telephone	0112690129		

5. තවද රජයට සියලුම සුදුසු ඉහත කී දුර්ලභ නොපෙන්වන්නේ නම්, ඔබගේ මේ මට්ටමේ ඉදිරි පැවැත්ම සහ අනුශාංගික කටයුතු සිදු කිරීමට නොහැකි බව ඔබ දන්නා බවද එම දිවුරුම් ප්‍රකාශයෙන් මගින් වැඩිදුරටත් දිවුරුම් දී හෝ/ ප්‍රතිඥා දී ඇත.
6. 2018 ආක 35 දරණ මුදල් පනතේ ප්‍රතිපාදන හා ඒ යටතේ ප්‍රකාශිත නියෝග වල ප්‍රතිපාදන ප්‍රකාරව පෙළ ලිපියේ දින සිට දින 14ක් ඇතුළත ඉහත ආක 35 දරණ මේ මට්ටමේ පවත්වා ගත යුතු සුපරිපාලන බදු මුදල්, ශ්‍රී ලංකා රේගුවට ගෙවීමෙන් පසුව මා දැනුවත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
7. පොල සුපරිපාලන බදු මුදල් ගෙවීමට පෙහෙසක් වුවහොත්, ඉහත ආක 35 දරණ මේ මට්ටමේ ඉදිරි පැවැත්ම අනුශාංගික කටයුතු හා පාදායී බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීමට කටයුතු කරන ලබන බව වැඩිදුරටත් දන්වා සිටිමි.



කමල් අමරසිංහ

මේ මට්ටමේ ප්‍රධාන කොමසාරිස් ජනරාල්

පිටපත : ශ්‍රී ලංකා රේගුව - දැන ගැනීම හා අවශ්‍ය කටයුතු සඳහා



රේල මන්දිරය, අංක 40, කෙලින් වීදිය, කොළඹ 11.
சங்க இல்லம், இல. 40, பிரதான வீதி, கொழும்பு 11.
Customs House, No. 40, Main Street, Colombo 11.

වෙබ් අඩවිය }
වෙබ් தளம் } www.customs.gov.lk
Web Site }



ශ්‍රී ලංකා රේගුව
இலங்கைச் சங்கம்
Sri Lanka Customs

මගේ අංකය } CUS/FED/Admin/02/16/2025
எனது இல. }
My No. }

ඔබේ අංකය } FR/RVN/15/02/01 (Policy-) Temp
உமது இல. }
Your No. }

දිනය } 13.02.2026
திகதி }
Date }

Director General
Department of Fiscal Policy
Ministry of Finance, Planning and Economic Development

Dear Sir,


Recovery of Luxury Tax on motor vehicles from permit holders who failed to register vehicles before the stipulated deadline under the scheme for granting permits to import Fully Electric Vehicles (FEVs) for Sri Lankans employed abroad.

This is with reference to the meeting held on 09.02.2026.

2. DMT has referred the parties who submit the documents to Department of Motor Traffic (DMT) after 13.08.2025 in order to register FEVs imported under the above permit scheme, to this Department. Accordingly, this Department has collected a sum of **Rs. 60,514,458.00** from 24 permit holders to date as short-levied Luxury Tax. The relevant list is attached herewith for your reference.

3. Further, 80 Demand Notices in respect of short-levied Luxury Tax have been issued and posted to permit holders who have not yet registered their vehicles with the Department of Motor Traffic.

4. The progress of the subject matter will be updated periodically.


Director of Customs

A.A.D.C. Shanthapriya
Director of customs
Sri Lanka Customs



SHORT LEVIED LUXURY TAX PAID LIST upto 12.02.2026

NO	TIN NO	PERMIT HOLDER	CUSDEC NO	CHASIS NO	PERMIT NO	LUXURY TAX PAID
1	8102032002525	UKWATAGE SUDESH ANTON FERNANDO	I-596	LSJWH409XP268462	MOL/FE/EVP/883	586,003
2	8773829152525	W. NADESHA JONNIE KUMARI FERNANDO	I-1634	WAUZZZGE5NB043602	MOL/FE/EVP/929	3,600,000
3	7734311162525	PRANGIGE VIRAJ THARANGA PEIRIS	I-1775	MMLWH4966RG016764	MOL/FE/EVP/546	390,162
4	197422000590	AHAMED UDUMA LEBBEMOHAME NAWRAS	I-1936	WAUZZZGEXPB000361	MOL/FE/EVP/394	3,600,000
5	7311715562525	CHARMON DINESH WICKRAMANAYAKE	I-1535	WIN2966242A027334	MOL/FE/EVP/607	3,600,000
6	9130207152525	LD KANCHANA LAHIRU GUNASEKARA	I-1778	MMLWH4966RG016621	MOL/FE/EVP/266	390,162
7	8432736452525	KODIKARA ARACHCHIGE THEJAN PERERA	I-1253	LRW3F7FSXRC159226	MOL/FE/EVP/775	1,986,359
8	8608401732525	N R N LAKMAL DAYARATHNE	I-1073	WVGZZZE22PF078448	MOL/FE/EVP/637	2,303,335
9	198035402740	C M A L CHANAKA FERNANDO	I-367	WP0ZZZY1ZPSA04233	MOL/FE/EVP/470	3,600,000
10	8931102672525	ALUTHGAMA GURUGE PRESHAN MADUSANKA	I-1568	WVGZZZE23PE084139	MOL/FE/EVP/812	1,496,324
11	6928810442525	B S L S K MUNASINGHE	I-900	LRW3F7FS3RC062224	MOL/FE/EVP/712	2,251,497
12	8522613822525	IP KASUN PRATHIBHA PATHIRANA	I-1424	WAUZZZFZ7RP027902	MOL/FE/EVP/765	3,600,000
13	197012302682	DEEPTHI DE SILVA KARUNATHILAKE	I-1812	WIN2966242A027006	MOL/FE/EVP/195	3,600,000
14	8729600152525	HEJA MOHIDEEN MOHAMED HILAZ	I-2178	MMLWH4966RG016775	MOL/FE/EVP/561	330,157
15	8915806142525	GAYAN BUDDIKA MORAKANDA GAMMANGE	I-2134	MMLWH4961RG016607	MOL/FE/EVP/508	330,157
16	7213408562525	A A C R JINADASA	I-982	LRWYHCFSS4RC383424	MOL/FE/EVP/570	2,851,557
17	8609106752525	K H A H N KUMARASINGHE	I-1237	LSJE24031NG135213	MOL/FE/EVP/312	798,746
18	5812612842525	J D COONGHE	I-1280	WBYS2EJ010CN65687	MOL/FE/EVP/353	3,599,999
19	8105047492525	G H DON CHAMARA SILLARAGUNARATNA	I 1528	WBYS3F0K050CR12594	MOL/FE/EVP/846	3,600,000
20	7100726202525	MOHAMED REZA MARJAN	I 1225	WIKCG2DB6PA043042	MOL/FE/EVP/173	3,600,000
21	9133514442525	MOHAMED SIDDIK MOHAMED SABIL	I 681	WBYS2EJ0X0CN43297	MOL/FE/EVP/131	3,600,000
22	7936235772525	MOHAMED ASHROF AFRAZ	I 1348	WBYS2EJ000CN57239	MOL/FE/EVP/440	3,600,000
23	7613201902525	B A PRIYANKA NALIN MAHEEPALA	I 1635	WAUZZZGE3NB042836	MOL FE EVP 573	3,600,000
24	6434808672525	K K L KUMARA	I 1906	WIK2971232A049523	MOL/FE/EVP/736	3,600,000

TOTAL

60,514,458

SHORT LEVIED LUXURY TAX PAID LIST upto 12.02.2026

NO	TIN NO	PERMIT HOLDER	CUSDEC NO	CHASIS NO	PERMIT NO	LUXURY TAX PAID
1	8102032002525	UKWATTA SUDESH ANTON FERNANDO	I-596	LSJWH409XPN268462	MOL/FE/EVP/883	586,003
2	8773829152525	W. NADEESHA JONNIE KUMARI FERNANDO	I-1634	WALUZZZGE3NB043602	MOL/FE/EVP/929	3,600,000
3	7734311162525	PRANGIE VIRAJ THARANGA PEIRIS	I-1775	MMMLWH4966RG016764	MOL/FE/EVP/546	390,162
4	197422000590	AHAMED UDUUMA LEBBEMOHAME NAWRAS	I-1936	WALUZZZGEXPB000361	MOL/FE/EVP/394	3,600,000
5	7311715562525	CHARMON DINESH WICKRAMANAYAKE	I-1535	WTN2966242A027334	MOL/FE/EVP/607	3,600,000
6	9130207152525	LD KANCHANA LAHIRU GUNASEKARA	I-1778	MMMLWH4966RG016621	MOL/FE/EVP/266	390,162
7	8432736452525	KODIKARA ARACHCHIGE THELAN PERERA	I-1253	LRW3F7ESXRC159226	MOL/FE/EVP/775	1,986,359
8	8608401732525	N R N LAKMAL DAYARATHNE	I-1073	WVGZZZE2ZPF078448	MOL/FE/EVP/637	2,303,335
9	198035402740	C M A L CHANAKA FERNANDO	I-367	WP0ZZZY1ZPSA04233	MOL/FE/EVP/470	3,600,000
10	8931102672525	ALUTHGAMA GURUGE PRESHAN MADUSANKA	I-1568	WVGZZZE3PE084139	MOL/FE/EVP/812	1,496,324
11	6928810442525	B S L S K MUNASINGHE	I-900	LRW3F7ES3RC062224	MOL/FE/EVP/712	2,251,497
12	8522613822525	IP KASUN PRATHIBHA PATHIRANA	I-1424	WALUZZZF7RP027902	MOL/FE/EVP/765	3,600,000
13	197012302682	DEEPTHI DE SILVA KARUNATHILAKE	I-1812	WTN2966242A027006	MOL/FE/EVP/195	3,600,000
14	8729600152525	HEJA MOHIDEEN MOHAMED HUAZ	I-2178	MMMLWH4966RG016775	MOL/FE/EVP/561	330,157
15	8915806142525	GAVAN BUDDIKA MORAKANDA GAMAMGE	I-2134	MMMLWH4961RG016607	MOL/FE/EVP/508	330,157
16	7213408562525	A A C R JINADASA	I-982	LRWYHCF5ARC383424	MOL/FE/EVP/570	2,851,557
17	8609106752525	K H A H N KUMARASINGHE	I-1237	LSJJE24031NG135213	MOL/FE/EVP/312	798,746
18	5812612842525	J D COONGHE	I-1280	WBYS2E1010CN65687	MOL/FE/EVP/353	3,599,999
19	8105047492525	G H DON CHAMARA SILLARAGUNARATNA	I-1528	WBYS32K050CR12594	MOL/FE/EVP/846	3,600,000
20	7100726202525	MOHAMED REZA MARIAN	I-1225	WIKCG2DB6PA043042	MOL/FE/EVP/173	3,600,000
21	9133514442525	MOHAMED SIDDIK MOHAMED SABIL	I-681	WBYS2E10X0CN43297	MOL/FE/EVP/131	3,600,000
22	7936235772525	MOHAMED ASHROF AFRAZ	I-1348	WBYS2E1000CN57239	MOL/FE/EVP/440	3,600,000
23	7613201902525	B A PRIYANKA NALIN MAHEEPALA	I-1635	WALUZZZGE3NB042836	MOL/FE/EVP/573	3,600,000
24	6434808672525	K K L KUMARA	I-1906	WIK2971232A049523	MOL/FE/EVP/736	3,600,000

TOTAL

60,514,458

04 11.2025

Director General,
Department of Fiscal Policy,

06 NOV 2025

Recovery of Luxury Tax on motor vehicles from permit holders who failed to register vehicles before the stipulated deadline under the scheme for granting permits to import Fully Electric Vehicles (FEVs) for Sri Lankans employed abroad

This has reference to your letter bearing a corresponding subject, dated 29.10.2025.

This department has initiated based on data received from the Commissioner of Department of Motor Traffic (DMT). We are pleased to report the following progress.

1. Primary Recovery (Issue letters of Demands).

The Compliance and Facilitation Directorate has received a list of 191 FEVs registered at the DMT between September 30, 2024 and August 13, 2025 pertaining to vehicles imported under the aforementioned permit scheme.

Accordingly, we have issued 179 letters of Demand to the relevant consignees for the FEVs registered from October 01, 2024 to August 13, 2025. The total short levied luxury tax liability outlined in these demands amounts to approximately Rs. 450,000,000/-.

We are currently waiting formal responses from them.

2. Collections from late registration referrals.


The DMT is concurrently referring to this department those parties who are submitting their documents for FEV registration after August 13, 2025.

Out of 12 such referrals received to date, this department has successfully collected Rs. 20,290,845/- from 9 FEV as short levied luxury tax.

We confirm that we will continue to monitor this subject matter closely and will submit further progress updates on periodic basis.

Seevali Arukgoda

Director General of Customs



இடல், இலகலபாடன ஸத ஈர்லக ஸலர்லன ஈலாநாஸ
 நலத, தல்டலடல் மற்றும் லாருளாதார அலலலருத்தல அலஸ்த
 Ministry of Finance, Planning and Economic Development

8000 }
 8000 } 12.02.2026
 Date }

Copy: Secretary, Ministry of Foreign Affairs, Foreign Employment & Tourism – F.y.i. pls

No.	Background	Observations and Issues	Decisions	Responsible Ministry/Department
01.	At the meeting held on April 2, 2025, the Committee on Public Accounts (COPA) recommended that the Secretary to the Ministry of Finance establish a mechanism to recover taxes on vehicles imported Under the Scheme for Granting Permits to Import Fully Electric Vehicles for Sri Lankans Employed Abroad but not registered with the Department of Motor Traffic (DMT) within the stipulated timeframe.	SLC and the DMT have reported the following status: • Number of vehicles released by SLC: 921 • Registered within the stipulated timeframe: 643 • Unregistered as of September 30, 2024: 278 • No. of Vehicles Imported without LMVT Concession: 35 • Registered after September 30, 2024 based Affidavit (as of 13.08.2025): 180 • Registered after August 13, 2025: 05 • Unregistered as of 16.01.2025: 93 • LMVT collected by SLC after August 13, 2025 up to 05.02.2026: 18 • Letters of Demand issued by SLC: 179. However, LTMV has not yet been recovered in respect of the Letters of Demand issued, as SLC has received notifications from importers stating that the vehicles have been transferred or sold to third parties	1. DMT shall submit a letter to FPD, on or before 12.02.2026, explaining the legal basis and providing the supporting documents relating to the decision to register 180 vehicles based on affidavits. 2. DMT and SLC shall reconcile the list of vehicles imported under the above scheme, including chassis numbers, and prepare two separate lists for LMVT recovery: (i) unregistered vehicles; and (ii) vehicles registered based on affidavits. 3. Notices shall be issued by DMT on or before 10.02.2026 as follows: (a) to vehicles under category (i), requiring registration within a period of 14 days upon payment of the relevant taxes and fees; and (b) to vehicles under category (ii), requiring payment of the due taxes within a period of 14 days. In the event of non-compliance, DMT shall initiate necessary legal procedures. 4. SLC shall also issue notices on or before 12.02.2026 to 93 unregistered vehicle permit holders requiring them to register their vehicles upon payment of the due taxes and fees.	Ministry of Transport, Highways and Urban Development, C
02.	The Department of Fiscal Policy (FPD) has issued directions, via letters dated August 13, 2025; September 02, 2025; and November 13, 2025, to Sri Lanka Customs (SLC) and the Department of Motor Traffic (DMT) to identify and recover the Luxury Tax on Motor Vehicle (LTMV) concession granted to permit holders who failed to register their vehicles on or before September 30, 2024.	Identified Issues 1. Legal basis for the registration of 180 motor vehicles based on affidavits during the period from 20.02.2025 to 13.08.2025. 2. Recovery of LMVT from the 180 affidavit holders who registered vehicles based on affidavits and the responsible authority. 3. A total of 93 unregistered vehicles have been identified by DMT; however, no action has yet been taken to either register these vehicles or recover the applicable LMVT. 4. Progress on the implementation shall be submitted to COPA on or before 16.02.2026.		SLC
03.	A progress meeting was held on 08.01.2026 at the FPD, during which directions were issued to SLC and DMT to expedite the recovery process			

No.	Background	Observations and Issues	Decisions	Responsible Ministry/Department
04.	Further, as a progress report has been requested by COPA, the Secretary to the Treasury has requested the Secretary to COPA to grant time until 16.02.2026 to submit the complete progress on tax recovery.		5. DMT shall submit to FPD, on or before 12.02.2026, the list of permit holders to whom notices have been issued as directed under Decision No. 2,3, together with a sample copy of the notice. 6.SLC shall submit to FPD, on or before 13.02.2026, the list of permit holders to whom notices have been issued as directed under Decision No. 4, together with a sample copy of the notice. 7. DMT shall submit the information relating to the unregistered vehicles referred to under item (i) above to the Ministry of Foreign Affairs, Foreign Employment & Tourism for the purpose of initiating necessary legal action in respect of circular and permit violations.	DMT SLC DMT



රේදු මන්දිරය, අංක 40, කේලින් වීදිය, කොළඹ 11.
கங்க இல்லம், இல. 40, பிரதான வீதி, கொழும்பு 11.
Customs House, No. 40, Main Street, Colombo 11.

වෙබ් අඩවිය }
වෙබ් தளம் } www.customs.gov.lk
Web Site }



ශ්‍රී ලංකා රේදුව
இலங்கைச் சங்கம்
Sri Lanka Customs

මගේ අංකය }
எனது இல. }
My No. }

CUS/FED/Admin/02/16/2025

ඔබේ අංකය }
உமது இல. }
Your No. }

FR/RVN/15/02/01 (Policy-) Temp

13.02.2026

දිනය }
திகதி }
Date }

Director General
Department of Fiscal Policy
Ministry of Finance, Planning and Economic Development

Dear Sir,


Recovery of Luxury Tax on motor vehicles from permit holders who failed to register vehicles before the stipulated deadline under the scheme for granting permits to import Fully Electric Vehicles (FEVs) for Sri Lankans employed abroad.

This is with reference to the meeting held on 09.02.2026.


2. DMT has referred the parties who submit the documents to Department of Motor Traffic (DMT) after 13.08.2025 in order to register FEVs imported under the above permit scheme, to this Department. Accordingly, this Department has collected a sum of **Rs. 60,514,458.00** from 24 permit holders to date as short-levied Luxury Tax. The relevant list is attached herewith for your reference.

3. Further, 80 Demand Notices in respect of short-levied Luxury Tax have been issued and posted to permit holders who have not yet registered their vehicles with the Department of Motor Traffic.

4. The progress of the subject matter will be updated periodically.


Director of Customs

A.A.D.C. Shanthapriya
Director of customs
Sri Lanka Customs



SHORT LEVIED LUXURY TAX PAID LIST upto 12.02.2026

NO	TIN NO	PERMIT HOLDER	CUSDEC NO	CHASIS NO	PERMIT NO	LUXURY TAX PAID
1	8102032002525	UKWATTAGE SUDESH ANTON FERNANDO	I-1596	LSJWH409XPN268462	MOL/FE/EVP/883	586,003
2	8773829152525	W. NADEESHA JONNIE KUMARI FERNANDO	I-1634	WAUZZZGE5NB043602	MOL/FE/EVP/929	3,600,000
3	7734311162525	PRANGIGE VIRAJ THARANGA PEIRIS	I-1775	MMLWH4966RG016764	MOL/FE/EVP/546	390,162
4	197422000590	AHAMED UDUUMA LEBBEMOHAME NAWRAS	I-1936	WAUZZZGEXPB000361	MOL/FE/EVP/394	3,600,000
5	7311715562525	CHARMON DINESH WICKRAMANAYAKE	I-1535	WIN2966242A027334	MOL/FE/EVP/607	3,600,000
6	9130207152525	LD KANCHANA LAHIRU GUNASEKARA	I-1778	MMLWH4966RG016621	MOL/FE/EVP/266	390,162
7	8432736452525	KODIKARA ARACHCHIGE THEJAN PERERA	I-1253	LRW3F7FSXRC159226	MOL/FE/EVP/775	1,986,359
8	8608401732525	N R N LAKMAL DAYARATHNE	I-1073	WVGZZZEZ2PF078448	MOL/FE/EVP/637	2,303,335
9	198035402740	C M A L CHANAKA FERNANDO	I-367	WP0ZZZY1ZPSA04233	MOL/FE/EVP/470	3,600,000
10	8931102672525	ALUTHGAMA GURUGE PRESHAN MADUSANKA	I-1568	WVGZZZE23PE084139	MOL/FE/EVP/812	1,496,324
11	6928810442525	B S L S K MUNASINGHE	I-900	LRW3F7FS3RC062224	MOL/FE/EVP/712	2,251,497
12	8522613822525	IP KASUN PRATHIBHA PATHIRANA	I-1424	WAUZZZF7ZRP027902	MOL/FE/EVP/765	3,600,000
13	197012302682	DEEPTHI DE SILVA KARUNATHILAKE	I-1812	WIN2966242A027006	MOL/FE/EVP/195	3,600,000
14	8729600152525	HEJA MOHIDEEN MOHAMED HIAZ	I-2178	MMLWH4960RG016775	MOL/FE/EVP/561	330,157
15	8915806142525	GAYAN BUDDIKA MORAKANDA GAMMANGE	I-2134	MMLWH4961RG016607	MOL/FE/EVP/508	330,157
16	7213408562525	A A C R JINADASA	I-982	LRWYHCF54RC383424	MOL/FE/EVP/570	2,851,557
17	8609106752525	K H A H N KUMARASINGHE	I-1237	LSJE24031NG135213	MOL/FE/EVP/312	798,746
18	5812612842525	J D COONGHE	I-1280	WBY52E1010CN65687	MOL/FE/EVP/353	3,599,999
19	8105047492525	G H DON CHAMARA SILLARAGUNARATNA	I-1528	WBY32KH050CR12594	MOL/FE/EVP/846	3,600,000
20	7100726202525	MOHAMED REZA MARIAN	I-1225	WIKCG2DB6PA043042	MOL/FE/EVP/173	3,600,000
21	9133514442525	MOHAMED SIDDIK MOHAMED SABIL	I-681	WBY52E10X0CN43297	MOL/FE/EVP/131	3,600,000
22	7936235772525	MOHAMED ASHROF AFRAZ	I-1348	WBY52E1000CN57239	MOL/FE/EVP/440	3,600,000
23	7613201902525	B A PRIYANKA NALIN MAHEEPALA	I-1635	WAUZZZGE3NB042836	MOL/FE/EVP/573	3,600,000
24	6434808672525	K L L KUMARA	I-1906	WIK2971232A049523	MOL/FE/EVP/736	3,600,000

TOTAL


60,514,458

Admin	Corporate	Enforcement	Rev. & Serv.	Regional
011 2333426	011 2445148	011 2323451	011 2437069	011 2342013
011 2221730	011 2221760	011 2221750	011 2221740	011 2221731
011 2389536	011 2430691	011 2432868	011 2437069	011 2333161



මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව
 மோட்டார் போக்குவரத்துத் திணைக்களம்
 DEPARTMENT OF MOTOR TRAFFIC

නල. පො. පො 533 - 341, අල්ටිගල මාවත, කොළඹ 05.
 த. பெ. இல. 533 - 341, எல்விட்டிகல மாவத்தை, கொழும்பு 05.
 P. O. BOX No. 533 - 341, ELVITIGALA MAWATHA, COLOMBO 05.



මගේ අංකය
 எனது இல.
 My No.

DMT/H/E/01/5552

ඔබේ අංකය
 உமது இல.
 Your No.

2026.02.11
 திகதி
 Date

අධ්‍යක්ෂ ජනරාල්
 රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

ශ්‍රී ලාංකිකයන් සඳහා පූර්ණ වීදුලි වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය යටතේ ආනයනය කරන ලද නමුත් නියමිත කාලසීමාවට පෙර වාහන ලියාපදිංචි කිරීමට අපොහොසත් වූ බලපත්‍රලාභීන්ගෙන් සුඛෝපභෝගී වාහන බද්ධ අයකිරීම

උක්ත කරුණ සම්බන්ධයෙන් 2025.02.09 වන දින මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී පවත්වන ලද සාකච්ඡාව හා බැඳේ.

02. එහි දී ගනු ලැබූ තීරණ අනුව නියමිත කාලසීමාවට පෙර වාහන ලියාපදිංචි කිරීමට අපොහොසත් වූ බලපත්‍රලාභීන්ගෙන් සුඛෝපභෝගී වාහන බද්ධ අයකිරීම සඳහා අදාළ පුද්ගලයින් දැනුවත් කරමින් 2025.02.10 වන දින ඊට අදාළ ලිපි යොමු කළ බව කාරුණිකව දන්වමි.

03. එම යොමු කළ ලිපි වල පිටපත් කිහිපයක් මේ සමඟ අමුණා ඇති බව වැඩිදුරටත් දන්වමි.

කේ.පී.එන්.ටී.එන්.දේවප්‍රිය
 අතිරේක කොමසාරිස් ජනරාල්
 මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වෙනුවට

අපේ දැක්ම - "විශිෂ්ට මෝටර් වාහන නියාමනයෙන් ඉහළ මහජන ප්‍රසාදය"

කොමසාරිස් ජනරාල්
 ஆணையாளர் தாயகம்
 Commissioner General

0112690122

අතිරේක කොමසාරිස්
 இலாதிப ஆணையாளர்
 Additional Commissioner

0113071568

පාලනාලක නිලධාරී
 நிர்வாக அலுவலர்
 Administrative Officer

0112693743

ෆැක්ස්/தொலைநகல்/Fax

0112694338

ෆැක්ස්/தொலைநகல்/Fax

0112698316

වාර්තාකරු

වාර්තාකරු

E-mail : co@dmtd.gov.lk



මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව
மோட்டார் போக்குவரத்துத் திணைக்களம்
DEPARTMENT OF MOTOR TRAFFIC

නල. පෙ. අංක 533 - 341, චල්විගල මාවත, කොළඹ 05.
த. பெ. இல. 533 - 341, எல்விடிகல மாவத்தை, கொழும்பு 05.
P. O. BOX No. 533 - 341, ELVITIGALA MAWATHA, COLOMBO 05.

12 FEB 2026

DMT

Drive Sri Lanka

මගේ අංකය }
எனது இல } DMT/H/NRCV/2/13/2026
My No.

ඔබේ අංකය }
உமது இல }
Your No.

දිනය }
திகதி } 2026.02.09
Date

M/s. Swiss Essence (Pvt) Ltd
No 65, Gothami Lane
Colombo 08.

මහත්මයාණෙනි/ මහත්මියණි

වැසි අංකය : ...WBY 22FK06009661

මෝටර් රථ වර්ගය : ...BMW

ලියාපදිංචි අංකය : ...CAN-2080


මෝටර් රථයට අදාළ සුබෝපහෝගී බදු මුදල් අයකර ගැනීම

- එවකට පැවති කම්කරු හා විදේශ සේවා අමාත්‍යාංශය මගින් අංක MEF/DEV/HOB/03/VOI-II සහ 2023.08.31 දිනැති කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශ චක්‍රලේඛ අංක 02/2022 අනුව නිකුත් කර ඇති ආනයන බලපත්‍රයක් යටතේ ඉහත වැසි අංකය දරණ මෝටර් රථය ආනයනය කර ඇත.
- එම මෝටර් රථය ශ්‍රී ලංකා රේගුව මගින් නිෂ්කාණය කිරීමේදී අංක 2318/53 හා 2023.02.10, අංක 2334 හා 2023.05.31 සහ අංක 2368/24 හා 2024.01.21 දිනැති ගැසට් පත්‍රවල පළකර ඇති නියෝග මගින් සංශෝධිත 2018 අංක 35 දරණ මුදල් පනතින් ප්‍රතිපාදන ප්‍රකාරව රේගු ගාස්තු සුබෝපහෝගී බදු අය කිරීමකින් තොරව නිදහස් කර ඇත. කෙසේ වෙතත් 2024.09.30 දිනට පෙර මෝටර් රථය ලියාපදිංචි කර ගැනීමට කටයුතු කරන ලෙස ආනයන බලපත්‍ර කොන්දේසි ලෙස සටහන් කර ඇත. නමුත් එදිනට පෙර මෙම මෝටර් රථය ලියාපදිංචි කර ගැනීම සඳහා කටයුතු කර නොමැත.
- මෙම මෝටර් රථ ලියාපදිංචිය සම්බන්ධව පසුව ගන්නා ලද තීරණ අනුව ආනයන බලපත්‍ර හිමියා, මෝටර් රථය ආනයනය කිරීමට කටයුතු කර ඇති පහසුකම් සපයන ආනයනය හා පැවරීමක් සිදු කර ඇතිනම්, එම පැවරුම් ලාභියා යන අය විසින් ලබා දී ඇති දිවුරුම් ප්‍රකාශ අනුව මෝටර් රථය ලියාපදිංචි කිරීමට කටයුතු කර ඇත.
- ඉහත අංක දරණ මෝටර් රථය ලියාපදිංචි කිරීමේදී ඔබ විසින් ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශය අනුව මෝටර් රථය මිලදී ගත් ආයතනය හෝ ආනයන කරු දැනුවත් කර රජය විසින් තීරණය කරනු ලබන සුබෝපහෝගී බදු මුදල් ඇතුළුව සියලුම බදු මුදල් සහ හෝ ප්‍රමාද ගාස්තු සහ හෝ අධිකාර ආදී සියළු මුදල් එලෙස නියම කළ වහාම නියම කරනු ලබන ආයතනයක් වෙත මෝටර් රථය ආනයන පහසුකම් සලසා ඇති ආයතනය හරහා ගෙවීමට කටයුතු කරනු ලබන බවට ඔබ විසින් ප්‍රකාශ කර දිවුරුම් දී හෝ/ ප්‍රතිඥා දී ඇත.

අමල් දැක්ම - "විශිෂ්ට මෝටර් වාහන නියාමනයෙන් ඉහළ මහජන ප්‍රසාදය"

තොම්සන්ස් ජනරාල් ஆணையாளர் தாயலர் Commissioner General	0112690122	අතිරේක තොම්සන්ස් மேலதிக ஆணையாளர் Additional Commissioner	0113071568	පරිපාලන නිලධාරී நிர்வாக அலுவலர் Administrative Officer	0112693757
ෆැක්ස්/தொலைபேசி/Fax	0112694338	ෆැක්ස්/தொலைபேசி/Fax	0112698316		
දුරකථන அலுவலகம்	0112033333	විදුලි තැපෑල தகவல்	0112033333	E-mail : cg@dmf.gov.lk Web : https://dmf.gov.lk	

5. තවද රජයට අයවිය යුතු ඉහත කී මුදල නොගෙවන්නේ නම්, ඔබගේ මෝටර් රථයේ ඉදිරි පැවරුම් සහ අනුශාංගික කටයුතු සිදු කිරීමට නොහැකි බව ඔබ දන්නා බවද එම දිවුරුම් ප්‍රකාශයෙන් මඟින් වැඩිදුරටත් දිවුරුම් දී හෝ/ ප්‍රතිඥා දී ඇත.
6. 2018 අංක 35 දරණ මුදල් පනතේ ප්‍රතිපාදන හා ඒ යටතේ ප්‍රකාශිත නියෝග වල ප්‍රතිපාදන ප්‍රකාරව මෙම ලිපියේ දින සිට දින 14ක් ඇතුළත ඉහත අංක දරණ මෝටර් රථය වෙනුවෙන් ගෙවිය යුතු සුබෝපගෝගී බදු මුදල්, ශ්‍රී ලංකා රේගුවට ගෙවීමෙන් පසුව මා දැනුවත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
7. අදාළ සුබෝපගෝගී බදු මුදල් ගෙවීමට අපොහසත් වුවහොත්, ඉහත අංක දරණ මෝටර් රථයේ ඉදිරි පැවරීම අනුශාංගික කටයුතු හා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීමට කටයුතු කරන ලබන බව වැඩිදුරටත් දන්වා සිටිමි.



කමල් අමරසිංහ
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව
කොළඹ 05.

කමල් අමරසිංහ

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්

පිටපත : ශ්‍රී ලංකා රේගුව - දැන ගැනීම හා අවශ්‍ය කටයුතු සඳහා

- ඉහත සඳහන් පරිදි සුඛෝපභෝගී බද්ද ගෙවීම සඳහා දිවුරුම් ප්‍රකාශ ලබා දුන් දා මෙම බද්ද ගෙවීමට ඉදිරිපත් නොවූ වාහන හිමිකරුවන්ගෙන් එම බද්ද අයකර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දී ඇත.
- එමෙන්ම මේ වන විටත් ලියාපදිංචි නොකළ වාහන හිමියන්ට සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දී ඇත.
- දැනට 2024 සැප්තැම්බර් මස 30 දිනට පෙර ලියාපදිංචි නොකළ වාහන හිමියන් 11 දෙනෙක් පමණක් 2026 ජනවාරි 14 වන දිනට අදාළ සුඛෝපභෝගී බද්ද වන රු.මිලියන 23.8 ක් ගෙවා ඇත.

04. මේ සම්බන්ධයෙන් ප්‍රගතිය ඇතුලත් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා මෙම ලිපියේ සඳහන් දින සිට යන හතරක කාලයක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

05. මේ සම්බන්ධයෙන් ඔබගෙන් ලැබෙන සහයෝගය ඉතා අගය කොට සලකමි.



ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම

ලේකම්

මුදල්, ක්‍රමසම්පාදන සහ පාර්ශ්වික සංවර්ධන අමාත්‍යාංශය